



(හත්වැනි පාර්ලිමේන්තුව — පළමුවැනි සභාවාරය)

අංක. 20.]

පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය

2010 ජූලි මස 07 වැනි බදාදා පූ. භා. 9.30 ට

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

0038/'10

1.

ගරු රවි කරුණානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම්වල අයිතිය, ගිවිසුම්වලට එළඹීමෙන් තොරව නීත්‍යානුකූල නොවන ආකාරයෙන් විවිධ පුද්ගලයින් වෙත පවරා දී ඇති බව එතුමා දන්නෙහිද?
- (ආ) (i) ඉහත ඉඩම් පවරා දී ඇති පදනම, පැවරුම්ලාභීන්ගේ නම් හා ලබා දී ඇති ඉඩම්වල ප්‍රමාණයන් කොපමණද;
- (ii) නීත්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් තොරව එම ඉඩම් පවරා දුන් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියා කරන්නේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

0065/'10

2.

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) දැනට වර්ෂයකට පෙර කොන්ක්‍රීට් දමා සකසන ලද හම්බන්තොට දිස්ත්‍රික්කයේ, අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, දෙබොක්කාව දකුණු ග්‍රාම නිලධාරී වසමේ, වෙලේ ලිද මාර්ගයේ මීටර් 100 ක දුර ප්‍රමාණයෙහි මේ වන විට කොන්ක්‍රීට් ගැලවී, වලවල් සෑදී, අබලන් තත්ත්වයට පත්ව ඇති බව එතුමා දන්නෙහිද?
- (ආ) (i) එම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන කොපමණද;
- (ii) ඉදිකිරීම් සඳහා මුදල් නිදහස් කිරීමේදී ප්‍රමිතීන්ට අනුව වැඩ නිම කළ බවට කාර්මික නිලධාරීන්ගේ නිර්දේශ ලබාගෙන තිබේද;
- (iii) එම මාර්ගය සඳහා ගෙවීම් කටයුතුවලදී වෙනත් කුමන ආයතනවලින් නිර්දේශ ලබාගෙන තිබේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමටත්, එම මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමටත් එතුමා කටයුතු කරන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

3.

ගරු රාජීව විජේසිංහ මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) “ඉන්ටර්නැෂනල් ක්‍රයිමිස් ගෲප්” නමැති සංවිධානයක් පිළිබඳව එතුමා දන්නෙහිද?
- (ආ) (i) මෙම සංවිධානයේ නියෝජිතයින් දැනට ශ්‍රී ලංකාව තුළ සිටිත් ද, එසේත් නැති නම්, පසු ගිය වර්ෂ 10ක කාලය තුළ සිටියෝ ද;
- (ii) එම සංවිධානය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූයේ කවර විධිවිධාන යටතේද;
- (iii) එහි ජාත්‍යන්තර ක්‍රියාකාරිකයින් සඳහා වීසා බලපත් ලබා දුන්නේ කෙසේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) (i) මෙම සංවිධානය විසින් ශ්‍රී ලංකාව තුළ සේවයේ යොදවනු ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ නම් කවරේද;
- (ii) ඔවුන් සතු අධ්‍යාපනික හෝ වෙනත් සුදුසුකම් කවරේද;
- (iii) “ඉන්ටර්නැෂනල් ක්‍රයිමිස් ගෲප්” සංවිධානය විසින් ඒ එක් එක් තැනැත්තාට ගෙවන ලද මුදල සහ ඒවා ගෙවූ පදනම කවරේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඈ) (i) මෙම සංවිධානය හෝ එහි සේවකයින්ගෙන් කිසිවකු ශ්‍රී ලංකාවේදී බදු ගෙවිය යුතුව තිබේද;
- (ii) එසේ නම්, ඔවුන් එම වගකීම ඉටු කර තිබේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

0297/'10

4.

ගරු සුනිල් හදුන්වන්නේ මහතා, — ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) දුම්රිය මාර්ග හරහා වැටී ඇති මාර්ග බොහොමයක දුම්රියෙන් සිදුවිය හැකි අනතුරු වැළැක්වීමට පියවර ගෙන නැති බව එතුමා පිළිගන්නෙහිද?
- (ආ) මානව සම්පත් ආරක්ෂාව සමග බැඳී ඇති එකී ප්‍රශ්නය නොසලකා සිටීමට හේතු කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

0303/'10

5.

ගරු දයාසිරි ජයසේකර මහතා, — සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) 2008 සහ 2009 වර්ෂවල දී ඖෂධ මිල දී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ ඇස්තමේන්තු ගත මුදල කොපමණ ද;
- (ii) එම මුදලින් එකී වර්ෂයන් සඳහා අමාත්‍යාංශය වෙත ලැබුණු සත්‍ය මුදල කොපමණ ද;
- (iii) එක් එක් වර්ෂය සඳහා ඖෂධ මිල දී ගැනීමට පත් කර තිබෙන කමිටුවේ සාමාජිකයින්ගේ නම් කවරේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) පසුගිය කාලයේ ඇති වූ ඖෂධ හිඟයට හේතුව ඒ සඳහා වෙන් කළ මුදල් ප්‍රමාණවත් නොවීම බව එතුමා පිළිගන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

6.

ගරු රවි කරුණානායක මහතා, — මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ආනයනය කරන ලද හා දේශීයව නිෂ්පාදනය කරන ලද සහල්, සීනි, තිරිඟු පිටි, පරිස්පු, කිරිපිටි, ලුණු හා මිරිස් ආදී භාණ්ඩ මුළු ප්‍රමාණය කොපමණද;
- (ii) ඉහත භාණ්ඩ මත පනවා ඇති තීරුබදු, වැට් බදු හා නිෂ්පාදන බදු ප්‍රමාණයන් කවරේද;
- (iii) ඉහත (ii) ට අනුව තීරුබදු හා බදු මගින් උපයාගත් මුළු ආදායම කොපමණද; යන්න පසුගිය වසර 5ට අදාලව, වෙන් වෙන් වශයෙන්, එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

0066/'10

7.

ගරු සජිත් ප්‍රේමදාස මහතා, — මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) දැනට වර්ෂයකට පෙර කොන්ක්‍රීට් දමා සකසන ලද හම්බන්තොට දිස්ත්‍රික්කයේ, අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, දෙබොක්කාව උතුර ග්‍රාම නිලධාරි වසමේ, කැරන්කොකුආර මාර්ගයේ මීටර් 200 ක දුර ප්‍රමාණයෙහි කොන්ක්‍රීට් ගැලවී, වලවල් සෑදී අබලන්ව ඇති බව එතුමා දන්නෙහිද?
- (ආ) (i) එම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන කොපමණද;
- (ii) ඉදිකිරීම් සඳහා මුදල් නිදහස් කිරීමේදී ප්‍රමිතීන්ට අනුව වැඩ නිම කළ බවට කාර්මික නිලධාරීන්ගේ නිර්දේශ ලබාගෙන තිබේද;
- (iii) එම මාර්ගය සඳහා ගෙවීම් කටයුතුවලදී වෙනත් කුමන ආයතනවලින් නිර්දේශ ලබාගෙන තිබේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමටත්, එම මාර්ගය යථා තත්වයට පත් කිරීමටත් එතුමා කටයුතු කරන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

0275/'10

8.

ගරු රාජීව විජේසිංහ මහතා, — අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) දැනට අධිකරණ නියෝග මත රඳවා සිටින වයස අවුරුදු 25ට අඩු තැනැත්තන් සංඛ්‍යාව කොපමණද යන්න සහ එය දැනට අධිකරණ නියෝග යටතේ රඳවා සිටින සියළුම තැනැත්තන්ගේ සංඛ්‍යාවෙන් කවර ප්‍රතිශතයක්ද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) වයස අවුරුදු 25 ට අඩු සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම සහ වැරදිකරුවන්ට දඬුවම් නියම කිරීම පිළිබඳ ප්‍රතිපත්තිය සකස් වී ඇත්තේ හුදෙක් විපාක විඳීමට සැලැස්වීමට වඩා, වත්මන් සමාජ අවශ්‍යතාවයන් සහ ප්‍රතිසංස්කරණ සඳහා කටයුතු කිරීමේ අවශ්‍යතාවය පදනම් කොට ගෙනද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) (i) වයස අවුරුදු 25ට අඩු තැනැත්තන් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම හා ඔවුන්ට දඬුවම් නියම කිරීම සම්බන්ධයෙන් දැනට පවතින ප්‍රවේශයට වඩා වෙනස් වූ ප්‍රවේශයන් දිරිගන්වන ආකාරයේ පුහුණු වැඩසටහන් “චිනිසුරුවරුන් පුහුණුකිරීමේ ආයතනය” විසින් පවත්වනු ලබන්නේද;
- (ii) නොඑසේ නම්, එවැනි වැඩසටහන් පවත්වනු නොලැබීමට හේතුව කවරේද;
- (iii) මේ සම්බන්ධයෙන් සුදුසු ප්‍රතිකර්ම යෙදීමට එතුමා පියවර ගන්නේද; යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

ප්‍රධාන කටයුතු) ආරම්භයේ දී
පනත් කෙටුම්පත් පිළිගැන්වීම පිළිබඳ දැනුම්දීම

1.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, — වැන්දඹු සහ අනන්දරු විශ්‍රාම අරමුදල් (සංශෝධන), — වැන්දඹු සහ අනන්දරු විශ්‍රාම අරමුදල් අඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.

2.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, — වැන්දඹු පුරුෂ සහ අනන්දරු විශ්‍රාම වැටුප් (සංශෝධන), — 1983 අංක 24 දරන වැන්දඹු පුරුෂ සහ අනන්දරු විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.

යෝජනා පිළිබඳ දැනුම්දීම

3.

පාර්ලිමේන්තුවේ සභානායකතුමා, — පාර්ලිමේන්තුවේ කටයුතු, — න්‍යාය පත්‍රයේ ප්‍රධාන කටයුතුවල අංක 11 දරන විෂයය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී අංක 23 දරන ස්ථාවර නියෝගයෙහි විධිවිධානවලින් නිදහස් විය යුතු ය.

යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

*අ1.

විසර්ජන පනත් කෙටුම්පත (2010) — (හත්වැනි වෙන් කළ දිනය) — කාරක සභාව (ජූලි 06 වැනි දින ප්‍රගතිය)

*2

අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, — නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (අංක 1), — 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය විසින් සාදනු ලැබූ, 2010 ජුනි මස 23 දිනැති අංක 1659/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2010.07.05 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතුය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලැබී ඇත)

*3

අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, — නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (අංක 2), — 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3(ඇ) වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය විසින් සාදනු ලැබූ, 2010 ජුනි මස 02 දිනැති අංක 1656/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2010.07.05 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතුය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලැබී ඇත)

*4

අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, — නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (අංක 3), — 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය විසින් සාදනු ලැබූ, 2010 මැයි 31 දිනැති අංක 1656/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2010.07.05 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතුය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලැබී ඇත)

*5

(5)
අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා,— සුරාබදු ආඥාපනත යටතේ නියෝගය (අංක 1),— ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි ඡේදය යටතේ කියවිය යුතු (52 වැනි අධිකාරිය වූ) සුරාබදු ආඥාපනතේ 22(1) වැනි වගන්තිය යටතේ ජනාධිපතිතුමා විසින් සාදන ලදුව, 2010 මැයි 31 දිනැති අංක 1656/02 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2010.07.05 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතුය.
(අංක 915 දරන සුරාබදු නිවේදනය)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලැබී ඇත)

*6

අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා,— සුරාබදු ආඥාපනත යටතේ නියෝගය (අංක 2),— සුරාබදු ආඥාපනතෙහි (52 වැනි අධිකාරිය වූ) 22 වැනි වගන්තියේ 1 වැනි උපවගන්තිය යටතේ, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමා විසින්, 2009 මාර්තු 26 දිනැති අංක 1594/24 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කරන ලද අංක 907, 908 සහ 909 දරන සුරාබදු නිවේදනයන්හි සහ 2008 ඔක්තෝබර් 07 දිනැති අංක 1570/8 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කරන ලද අංක 906 දරන සුරාබදු නිවේදනයෙහි සඳහන් රීති පරිච්ඡින්න කරමින් පනවන ලදුව, 2010 ජුනි 23 දිනැති අංක 1659/18 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2010.07.05 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතුය.

(අංක 916, 917, 918 සහ 919 දරන සුරාබදු නිවේදන)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලැබී ඇත)

*7

අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය,— 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වැනි වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමා විසින් පනවන ලදුව, 2010 මැයි මස 31 දිනැති අංක 1656/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ 2010.07.05 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතුය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලැබී ඇත)

*8

අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා,— රේගු ආඥා පනත යටතේ නියෝගය,— 2010.07.05 දින ඉදිරිපත් කරන ලද, (235 වන අධිකාරිය වූ) රේගු ආඥා පනතේ 10(අ) වැනි වගන්තිය යටතේ ආනයන නිරු බද්ද සම්බන්ධයෙන් වූ නියෝගය අනුමත කළ යුතුය (2010 මැයි 31 දිනැති අංක 1656/8 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලැබී ඇත)

*9

අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා,— රේගු (සංශෝධිත) පනත යටතේ නිවේදනය,— 2010.07.05 දින ඉදිරිපත් කරන ලද, 2003 අංක 2 දරන රේගු (සංශෝධිත) පනතේ “ර්” උපලේඛනයේ 10 වැනි වගන්තිය යටතේ පාවිච්චි කළ මෝටර් වාහන වල වටිනාකම (මිල) නියම කිරීම සම්බන්ධයෙන් වූ නිවේදනය අනුමත කළ යුතුය (2010 ජුනි 01 දින අංක 1656/23 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලැබී ඇත)

*10

අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා,— විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය,— ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2010 මැයි 07 දිනැති අංක 1652/59 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2010.07.05 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතුය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලැබී ඇත)

*11

(6)

අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා, — ආදායම් සංරක්ෂණ පනත යටතේ ආඥාව, — ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු, 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනතේ 2 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2010 මැයි 31 දිනැති අංක 1656/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2010.07.06 වැනි දින ඉදිරිපත් කරන ලද ආඥාව අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලැබී ඇත)

*12

අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා, — ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ නියෝග, — ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි ඡේදය සහ 2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනතේ 11, 17 සහ 20(2) වැනි වගන්ති සමග කියවිය යුතු, එකී පනතේ 43 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2009 ජූලි 31 දිනැති අංක 1612/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2010.07.03 වැනි දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලැබී ඇත)

*13

අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා, — විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 1), — 2008 අංක 43 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාට පැවරුන බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එතුමා විසින් දෙන ලද පහත දැක්වෙන අංක 6 දරන නියමය අනුමත කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

2008 අංක 43 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 6 දරන නියමය

මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය, මහින්ද රාජපක්ෂ වන මම, 2008 අංක 43 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එකී පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක: 28502 “කෘෂිකාර්මික ගොවිපල නඩත්තුව හා බීජ අලෙවිය අත්තිකාරම් ගිණුම - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් වෙනස් කරමි.

- | | | | |
|-------|--|------------------------------------|-----------------|
| (i) | එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි
නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව | රු. 321,000,000
රු. 260,000,000 | සිට
දක්වා |
| (ii) | එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි
නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව | රු. 321,000,000
රු. 210,000,000 | සිට
දක්වා |
| (iii) | එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි
නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල හර ශේෂයන්ගේ
උපරිම සීමාව | | සංශෝධන
නොමැත |
| (iv) | එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි
නිශ්චිතව දක්වා ඇති බැරකම්හි උපරිම සීමාව | | සංශෝධන
නොමැත |

(මෙම නියමය වලංගු වන්නේ 2009.12.31 වැනි දින දක්වා පමණි)

අත්සන් කළේ/මහින්ද රාජපක්ෂ,
මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමා.

2010.01.01 වැනි දින,
කොළඹ 01.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලැබී ඇත)

*14

(7)

අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා,— විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 2),— 2008 අංක 43 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාට පැවරුන බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එතුමා විසින් දෙන ලද පහත දැක්වෙන අංක 7 දරන නියමය අනුමත කළයුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

2008 අංක 43 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 7 දරන නියමය

මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය, මහින්ද රාජපක්ෂ වන මම, 2008 අංක 43 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එකී පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක: 30602 “දුම්රිය දෙපාර්තමේන්තුව ගබඩා අත්තිකාරම් ගිණුම - දුම්රිය දෙපාර්තමේන්තුව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් වෙනස් කරමි.

- | | | |
|-------|--|--|
| (i) | එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි
නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව | රු. 1,200,000,000 සිට
රු. 1,800,000,000 දක්වා |
| (ii) | එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි
නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව | රු. 1,200,000,000 සිට
රු. 700,000,000 දක්වා |
| (iii) | එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි
නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල හර ශේෂයන්ගේ
උපරිම සීමාව | සංශෝධන
නොමැත |
| (iv) | එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි
නිශ්චිතව දක්වා ඇති බැරකම්හි උපරිම සීමාව | රු. 500,000,000 සිට
රු. 850,000,000 දක්වා |
- (මෙම නියමය වලංගු වන්නේ 2009.12.31 වැනි දින දක්වා පමණි)

අත්සන් කළේ/මහින්ද රාජපක්ෂ,
මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමා.

2010.01.01 වැනි දින,
කොළඹ 01.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලැබී ඇත)

*15

අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා,— විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 3),— 2008 අංක 43 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාට පැවරුන බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එතුමා විසින් දෙන ලද පහත දැක්වෙන අංක 20 දරන නියමය අනුමත කළයුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

2008 අංක 43 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 20 දරන නියමය

මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය, මහින්ද රාජපක්ෂ වන මම, 2008 අංක 43 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එකී පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක: 25002 “වෙනත් ආණ්ඩු වෙනුවෙන් ගෙවීම් සඳහා අත්තිකාරම් ගිණුම - රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් වෙනස් කරමි.

(i)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව	සංශෝධන නොමැත
(ii)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව	රු. 5,300,000 සිට රු. 4,300,000 දක්වා
(iii)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල හර ශේෂයන්ගේ උපරිම සීමාව	සංශෝධන නොමැත
(iv)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති බැරකමහි උපරිම සීමාව	සංශෝධන නොමැත

(මෙම නියමය වලංගු වන්නේ 2009.12.31 වැනි දින දක්වා පමණි)

අත්සන් කළේ/මහින්ද රාජපක්ෂ,
මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමා.

2010.04.22 වැනි දින,
කොළඹ 01.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලැබී ඇත)

*16

අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා, — විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 4), — 2008 අංක 43 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාට පැවරුනු බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එතුමා විසින් දෙන ලද පහත දැක්වෙන අංක 21 දරන නියමය අනුමත කළයුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

2008 අංක 43 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 21 දරන නියමය

මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය, මහින්ද රාජපක්ෂ වන මම, 2008 අංක 43 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එකී පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක: 25003 “විවිධ අත්තිකාරම් ගිණුම - රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් වෙනස් කරමි.

(i)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව	රු. 200,000,000 සිට රු. 20,000,000 දක්වා
(ii)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව	රු. 560,000,000 සිට රු. 44,700,000 දක්වා
(iii)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල හර ශේෂයන්ගේ උපරිම සීමාව	රු. 400,000,000 සිට රු. 588,000,000 දක්වා
(iv)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති බැරකමහි උපරිම සීමාව	සංශෝධන නොමැත

(මෙම නියමය වලංගු වන්නේ 2009.12.31 වැනි දින දක්වා පමණි)

අත්සන් කළේ/මහින්ද රාජපක්ෂ,
මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමා.

2010.04.22 වැනි දින,
කොළඹ 01.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලැබී ඇත)

*17

අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා,— විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 5),— 2008 අංක 43 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාට පැවරුන බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එතුමා විසින් දෙන ලද පහත දැක්වෙන අංක 23 දරන නියමය අනුමත කළයුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

2008 අංක 43 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 23 දරන නියමය

මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය, මහින්ද රාජපක්ෂ වන මම, 2008 අංක 43 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එකී පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක: 01602 “අල්ලස් වැටලීම් වල අල්ලස් වශයෙන් පරිහරණය කිරීම සඳහා අත්තිකාරම් ගිණුම - අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් වෙනස් කරමි.

- | | | |
|-------|--|---|
| (i) | එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි
නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව | සංශෝධන
නොමැත |
| (ii) | එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි
නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව | සංශෝධන
නොමැත |
| (iii) | එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි
නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල හර ශේෂයන්ගේ
උපරිම සීමාව | රු. 6,000,000 සිට
රු. 10,700,000 දක්වා |
| (iv) | එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි
නිශ්චිතව දක්වා ඇති බැරකමහි උපරිම සීමාව | සංශෝධන
නොමැත |

(මෙම නියමය වලංගු වන්නේ 2009.12.31 වැනි දින දක්වා පමණි)

අත්සන් කළේ/මහින්ද රාජපක්ෂ,
මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමා.

2010.04.22 වැනි දින,
කොළඹ 01.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලැබී ඇත)

*18

අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා,— විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 6),— 2008 අංක 43 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාට පැවරුන බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එතුමා විසින් දෙන ලද මෙහි පහත උපලේඛනයෙහි නිශ්චිතව දක්වා ඇති නියමයන් අනුමත කළයුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

(මෙම නියමයන් වලංගු වන්නේ 2009.12.31 වැනි දින දක්වා පමණි.)

2008 අංක 43 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය අනුව කරන විධානය

2008 අංක 43 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ 2009 මුදල් වර්ෂය සඳහා රාජ්‍ය නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම් සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය විසින් බලය දෙන සීමා වෙනස් කිරීමේ උපලේඛනය.

ක්‍ර. සං. 1	අමාත්‍යාංශය / දෙපාර්තමේන්තුව	වි. අං. 2	ii		iii		iv		නියමිත අංකය 3
			රජයේ කටයුතු සඳහා වියදමෙහි උපරිම සීමාව	දක්වා රු.	රජයේ කටයුතු පිළිබඳ ගිණුම්වලට බැර කළ යුතු ලැබීම වල අවම සීමාව	දක්වා රු.	රජයේ කටයුතුවල හර ණයෙන් උපරිම සීමාව	දක්වා රු.	
1	නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවරයා	12501	-	-	-	-	20,000,000	30,000,000	1
2	සිව්‍ය හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව	29001	-	-	-	-	90,000,000	97,000,000	2
3	අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා	11001	-	-	-	-	50,000,000	55,000,000	3
4	අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා	16701	-	-	-	-	9,000,000	13,000,000	4
5	කාර්මික අධ්‍යාපන හා සුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව	21501	-	-	-	-	130,000,000	247,000,000	5
6	නැව් පදිංචි කිරීම හා ආපදා සහන සේවා අමාත්‍යවරයා	14501	-	-	-	-	15,000,000	21,000,000	8
7	වෙළෙඳ, අලෙවි සංවර්ධන, සමුපකාර හා පාරිභෝගික සේවා අමාත්‍යවරයා	11601	-	-	-	-	21,000,000	25,000,000	9
8	ආණ්ඩුවේ මුද්‍රණාලයාධිපතිගේ දෙපාර්තමේන්තුව	21101	-	-	-	-	175,000,000	245,000,000	10
9	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මොණරාගල	27701	-	-	23,500,000	18,000,000	-	-	11

10	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර	25801	-	-	-	-	155,000,000	172,000,000	12
11	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතර	26201	-	-	-	-	165,000,000	169,000,000	13
12	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පුත්තලම	27301	-	-	-	-	120,000,000	142,000,000	14
13	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, අම්පාර	27001	-	-	29,500,000	27,000,000	72,000,000	170,000,000	15
14	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය/කඩවේරිය, කිලිනොච්චිය	26801	-	-	-	-	26,000,000	29,000,000	16
15	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, රත්නපුර	27801	-	-	35,400,000	26,000,000	115,000,000	132,000,000	17
16	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පොලොන්නරුව	27501	-	-	-	-	73,000,000	74,000,000	18
17	වනිජ තෙල් හා වනිජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා	11501	-	-	-	-	6,500,000	8,200,000	19
18	ශ්‍රී ලංකා තාවික හමුදාව	22301	-	-	-	-	600,000,000	677,000,000	22
19	උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව	30501	-	-	-	-	5,000,000	6,000,000	24
20	නීති කටයුතු දෙපාර්තමේන්තුව	32301	-	-	-	-	1,185,000	1,300,000	25
21	කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව	32401	-	-	-	-	1,900,000	8,500,000	26

(11)

අ/ක. මහින්ද රාජපක්ෂ,
මුදල් හා කුම සම්පාදන අමාත්‍යතුමා.

2010 අප්‍රේල් 06 දින
කොළඹ 01.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලැබී ඇත.)

*19.

(12)

ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය, — හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග, — 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ 60 සහ 62 වැනි වගන්ති සමඟ කියවිය යුතු, එකී පනතේ 67 වැනි වගන්තිය යටතේ ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය විසින් සාදන ලදුව, 2009 අගෝස්තු 24 දිනැති, අංක 1616/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2010.05.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතුය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලැබී ඇත.)

*20.

අග්‍රාමාත්‍යාංශය සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, — ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තීරණය, — 2009.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයාගේ (ඔම්බුඩ්ස්මන්) මාසික වැටුප පහත සඳහන් පරිදි විය යුතු යැයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156(3) ව්‍යවස්ථාව යටතේ මෙම පාර්ලිමේන්තුව මෙයින් නිශ්චය කරනු ලබයි.

පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු රු. 65,000/-
කොමසාරිස්වරයා (ඔම්බුඩ්ස්මන්)

තවද, මෙම මාසික වැටුප තුළ මීට ප්‍රථම පාර්ලිමේන්තුව විසින් අනුමත කොට ඇති ගෙවල් කුලී දීමනාව ද ඇතුළත්ව ඇති බැවින්, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයාට (ඔම්බුඩ්ස්මන්) රු. 65,000/- ක මාසික වැටුපට අමතරව 2009.01.01 දින සිට වෙනත් දීමනා සඳහා හිමිකමක් නොමැති බව ද, මෙම පාර්ලිමේන්තුව විසින් වැඩිදුරටත් නිශ්චය කරනු ලැබේ.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලැබී ඇත.)

* සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.

දිනට නියමිත කටයුතුවලට අදාළ සංශෝධන පිළිබඳ දැනුම්දීම

අ1.

විසර්ජන පනත් කෙටුම්පත (2010) නැමැති පනත් කෙටුම්පතට කාරක සභාවේදී ඉදිරිපත් කරන සංශෝධන සඳහා වෙනම නිකුත් කළ “දිනට නියමිත කටයුතුවලට අදාළ අතිරේකය” නමැති පත්‍රිකාව බලන්න.